

සිංගර් ෆිනෑන්ස් (ලංකා) පී. එල්. සී

2025 සැප්තැම්බර් 30 වන දිනෙන් අවසන් වූණු කාලසීමාව සඳහා මූලික මූල්‍ය දත්ත (විගණනය නොකරන ලද)				
රුපියල් මිලියන	01 අප්‍රේල් 2025 සිට 30 සැප්තැම්බර් 2025 දක්වා	පොලී ආදායම මත %	01 අප්‍රේල් 2024 සිට 30 සැප්තැම්බර් 2024 දක්වා	පොලී ආදායම මත %
පොලී ආදායම	6,099	100%	4,103	100%
පොලී වියදම	2,845	47%	1,978	48%
ශුද්ධ පොලී ආදායම	3,254	53%	2,125	52%
වෙළඳ ආදායම	-	0%	1	0%
වෙනත් ආදායම්	578	9%	320	8%
වෙනත් පරිපාලන හා විකුණුම් වියදම්	2,024	33%	1,576	38%
ණය අත්තිකාරම්වල සාමූහික අගය මත වෙන්කිරීම්	150	2%	92	2%
බදු පෙර ලාභය	1,658	27%	778	19%
බදු	955	16%	478	12%
කාලපරිච්ඡේදය සඳහා ලාභය	703	12%	300	7%

2025 සැප්තැම්බර් 30 වන දිනට මූලික මූල්‍ය දත්ත (විගණනය නොකරන ලද)				
රුපියල් මිලියන	30.09.2025 දිනට	වත්කම් මත %	30.09.2024 දිනට	වත්කම් මත %
වත්කම්				
මුදල් හා බැංකුවේ ශේෂයන්	3,539	5%	910	2%
රාජ්‍ය ආරක්ෂණ පත්‍ර	4,960	7%	2,081	5%
අනුබද්ධ සමාගම් වලින් ලැබිය යුතු ශේෂයන්	61	0%	-	0%
ලැබිය යුතු ගිණුම්	63,704	86%	37,151	88%
කොටස්හි ආයෝජන	2	0%	2	0%
දේපල පිරිසිදු සහ උපකරණ	780	1%	675	2%
වෙනත් වත්කම්	1,399	2%	1,284	3%
මුළු වත්කම්	74,445	100%	42,103	100%
වගකීම් සහ ස්කන්ධය				
වගකීම්				
බැංකු සඳහා වෙනත් මූල්‍ය වගකීම්	8,726	12%	5,204	12%
අනුබද්ධ සමාගම් සඳහා ගෙවිය යුතු ශේෂයන්	9	0%	45	0%
ගණදෙනුකරුවන් සඳහා වෙනත් මූල්‍ය වගකීම්	31,644	43%	23,919	57%
වෙනත් ණය ගැනීම්	22,290	30%	5,355	13%
වෙනත් වගකීම්	4,969	7%	2,065	5%
මුළු වගකීම්	67,638	91%	36,588	87%
ස්කන්ධය				
ප්‍රකාශිත ප්‍රාග්ධනය	1,996	3%	1,996	5%
ප්‍රාග්ධන සංචිත	506	1%	335	1%
රඳවාගත් ඉපයීම්	4,303	6%	3,181	8%
වෙනත් සංචිත	2	0%	3	0%
මුළු ස්කන්ධය	6,807	9%	5,515	13%
මුළු වගකීම් සහ ස්කන්ධය	74,445	100%	42,103	100%
එක් කොටසකට අදාළ ශුද්ධ වත්කම්	33.69		27.29	

තෝරාගත් ප්‍රධාන කාර්ය සාධන දර්ශක				
අයිතමය	30.09.2025 දිනට		30.09.2024 දිනට	
නියාමන ප්‍රාග්ධන ප්‍රමාණාත්මකභාවය	පවතින තත්වය	අවම අවශ්‍යතාවය	පවතින තත්වය	අවම අවශ්‍යතාවය
අවදානම් මත බර තබන ලද වත්කම් වල ප්‍රතීශනයක් ලෙස මූලික ප්‍රාග්ධන ප්‍රමාණාත්මකභාව අනුපාතය	9.50%	8.50%	12.11%	8.50%
අවදානම් මත බර තබන ලද වත්කම් වල ප්‍රතීශනයක් ලෙස මුළු ප්‍රාග්ධන ප්‍රමාණාත්මකභාව අනුපාතය	13.30%	12.50%	15.05%	12.50%
ඉතුරුම් වගකීම් මත වන ප්‍රාග්ධන අනුපාතය	21.51%	10.00%	23.06%	10.00%
වත්කම් වල ගුණාත්මකභාවය (ණය ආයෝජන වල ගුණාත්මකභාවය)				
දළ 3 වන අදියර ණය අනුපාතය		4.27%		7.05%
ශුද්ධ 3 වන අදියර ණය අනුපාතය		2.67%		4.57%
ශුද්ධ 3 වන අදියර ණය අනුපාතය මත වන ප්‍රාග්ධන අනුපාතය		26.82%		34.75%
3 වන අදියර ණය ආවරණ අනුපාතය		39.01%		37.38%
මුළු ණය ආවරණ අනුපාතය		2.30%		3.29%
ලාභදායීත්වය (%)				
පොලී සීමාන්තිකය		10.66%		11.20%
වත්කම් මත ප්‍රතිලාභය (බදු පෙර)		3.65%		2.70%
ස්කන්ධය සඳහා ප්‍රතිලාභය (බදු පසු)		21.79%		11.20%
ආදායම් සඳහා පිරිවැය අනුපාතය		52.79%		64.39%
නියාමන ද්‍රවශීලතාවය				
පවත්නා ද්‍රවශීල වත්කම් මත අවශ්‍ය ද්‍රවශීල වත්කම් අනුපාතය (අවම අවශ්‍යතාවය,		163%		115%
හානීර අරමුදල් මත ද්‍රවශීල වත්කම් අනුපාතය		16.56%		11.68%
ආයතනික තොරතුරු				
ශාඛා සංඛ්‍යාව		58		53
හානීර ණය ශ්‍රේණිගත කිරීම		BBB+ (Ika)		BBB (Ika)

සහතික කිරීම
සිංගර් ෆිනෑන්ස් (ලංකා) පී. එල්. සී හි පහත අත්සන් කල ප්‍රධාන විධායක නිලධාරී, මූල්‍ය පාලක නිලධාරී සහ ජ්‍යෙෂ්ඨ කළමනාකරු අනුකූලතා වන අප, පහත සඳහන් දෑ සඳහා සහතික වෙමු.

- ඉහත වාර්තා ශ්‍රී ලංකා මහ බැංකුව විසින් නිර්දේශ කල ආකෘති හා නිර්වචනයන්ට අනුව සකස් කර ඇත.
- ඉහත වාර්තාවන්හි ඇතුළත් තොරතුරු විගණනය නොකරන ලද, සිංගර් ෆිනෑන්ස් (ලංකා) පී. එල්. සී හි මූල්‍ය වාර්තා වලින් උපුටාගෙන ඇත.

(අත්සන් කළේ) එම්.එන්.එස්. ඩී සිල්වා
 ජ්‍යෙෂ්ඨ කළමනාකරු-අනුකූලතා
 27/11/2025

සිංගර් ශ්‍රී ලංකා) සමාගමෙහි අනුබැඳිවූ ආයතනයක් වශයෙන් 2004 අප්‍රේල් 19 වන දින නීතිගත කරන ලද 2011 අංක 42 දරණ මුදල් විනයාපාර පනත යටතේ ශ්‍රී ලංකා මහ බැංකුවේ මුදල් මණ්ඩලය වෙතින් බලපත්‍රලබා ඇති මුදල් සේවයකි. ඊළු (සේවයක) කිරීම BBS+ (i), සමාගමේ ලියාපදිංචි අංකය BS 813 PQ අංක 498, ආර් ඒ ඊ මෙල් මාවත, කොළඹ 03. දු. තැ: 2100110, 2400400 ෆැක්ස්: 2303715 ඊ-මේල්: financecompany@singlers.com වෙබ්: www.singernfinance.com